

දුම්ල භාජාවෙහි ලක්ෂ්‍යාක්ෂර ගබඳ උච්චාරණය පිළිබඳ ඇති මත පිළිබඳ සම්පිණීයිත විවරණයක්

සුනිල් විකුමසිංහ

හැදින්වීම

දාච්ච භාජාවෙහි මාත්‍ර භාජාව වශයෙන් සැලකෙන දුම්ල භාජාවෙහි ස්වර ගබඳ (ඉයිරෙමුත්තු) 12කි (ධම්මපාල හිමි, 2000: 3). උයිරෙලත්තු (ඉයිරෙමුත්තු) නමින් හැදින්වෙන ඒවාහි උච්චාරණ ස්වරුපයට අනුව විවිධ වූ වර්ගීකරණයන්ට ලක් වේ. පෙනෙහැල්ලේ සිට නිතුත් කරනු ලබන වායුධරාව කිසිදු අවරෝධනයකට ලක් නො වී උච්චාරණය වන ගබඳ ස්වර නම් වෙයි. ඒ අනුව ආ (අ), ආු (ආ), ඕ (ඉ), ඩ (ර්), ඔ (ල්), ම (එ), ග (ඇ), ඡ (ඇේ), තු (ම්), ඔු (මි), තුළා (මා) වශයෙන් දෙමළ භාජාවෙහි ස්වර ගබඳ දොළහකි. මෙම ස්වර ගබඳ ප්‍රස්ථ වශයෙන් දා ලක්ෂ්‍යාක්ෂර හා ප්‍රශ්නාක්ෂර හා ප්‍රශ්නාක්ෂර වශයෙන් ද වර්ගීකරණයට ලක් වන අතර, පදියක යෙදෙන ආකාරයට අනුව වෙනත් ස්වර හා ව්‍යුහනවල බලපෑම මත විවධ ලෙස උච්චාරණයට ලක් වේ.

මෙම ප්‍රවර්ගීකරණය සඳහා මූලික වශයෙන් හේතු වී ඇත්තේ අක්ෂර උච්චාරණය සඳහා එහි විස්තාතිය මගින් සිදු කරන බලපෑම සි. එනම්, ස්වර ගබඳ අර්ථ විභේදනයට හේතු වීමත්, විස්තාතිය/හැසිරීම වශයෙන් ස්වරවල ව්‍යුත්තිය පදන් (කේවල ස්වරය), පද මධ්‍ය (ව්‍යුත්තන ගබඳ සමග එක් වූ ස්වර), පදන්ත (ව්‍යුත්තන ගබඳ සමග එක් වූ ස්වර) වශයෙන් විස්තාතියට ලක්වීමය (යෝගාරාජා සහ නාගිත හිමි, 1998:37-41).

ඒ අනුව ස්වර සියල්ල පදන්තේ පදන්තයේන් යෙදෙන අතර V (එ) හැර සෙසු සියලු ම ස්වර ගබඳ පදන්තයේ ද යෙදෙයි. මගින් දී ලක්ෂ්‍යාක්ෂර හා ප්‍රශ්නාක්ෂර එ නමින් වර්ගීකරණයට ලක්වන්නේ වාක්‍ය විචාරණයක අවශ්‍යතාවක් වශයෙන් සැලකෙන පද සාධනයේ හා වාක්‍ය රටාවේ ස්වරුපයට අනුව වේ.

මෙම ලිපියෙහි මූලික අරමුණ වන්නේ ස්වර වර්ගීකරණයෙහි ප්‍රධාන කාණ්ඩයක් වශයෙන් සැලකෙන ලක්ෂ්‍යාක්ෂර මොනවාද්යි යන්න හඳුනා ගැනීමත්, ලක්ෂ්‍යාක්ෂරයන්හි උච්චාරණ ස්වරුපය පිළිබඳ විවිධ උගතුන් දක්වා ඇති මත පිළිබඳ සමාලෝචනය කරමින් විශ්ලේෂණය කිරීමත් ය.

ලක්ෂ්‍යාක්ෂර (සැට්‍රේමුත්තු)

කිසියම් වස්තුවක් හෝ පුද්ගලයෙක් සලකුණු කොට දැක්වීම සඳහා උපයෝගී කරගන්නා අකුරු සමුහය ලක්ෂ්‍යාක්ෂර නමින් හැඳින්වේ (ධම්මපාල හිමි, 2000 : 13). ඒ අනුව නාමපදවල මූලයෙහි යෙදී ද්‍රව්‍යයන් සලකුණු කර දැක්වන ආ, ඔ, ඩ, එ, උ, ඉ (අ, උ, ඉ) ගබා මේ ගණයට අයත් වේ. මෙම ගබාද අභ්‍යන්තර හා බාහිර සන්ධියක යෙදෙන ආකාරය අනුව අභ්‍යන්තර ලක්ෂ්‍යාක්ෂර, බාහිර ලක්ෂ්‍යාක්ෂර වශයෙන් දෙපරිදී වේ. අභ්‍යන්තර සන්ධියක දී ලක්ෂ්‍යාක්ෂර සහිත ගබා ප්‍රස්තුත පදයෙහි අවශ්‍යෝග්‍යනියට සම්බන්ධ වේ තිබේ. එහෙත්, බාහිර සන්ධිවීමේ දී දෙවන පදයෙහි ආදි ව්‍යාපෘතිය ද්‍රව්‍යත්ව වේ (යෝගරාජා සහ නාහිත හිමි, 1998 : 40).

දෙමළ හාඡාවෙහි වෙනත් ස්වර ව්‍යාපෘතිය ගබා මෙන් ලක්ෂ්‍යාක්ෂර ද විවිධ ගබාද නියෝග්‍යනය වන ආකාරයෙන් උච්චාවරණය වේ. එක් උච්චාවරණ විවිධතාව පදනම් කරගෙන යෙදෙන පරිසරයට අනුව එක ම ගබාදය වුව ද පදයක දී අර්ථ ගණනාවක් නියෝග්‍යනය කරන අවස්ථා හමු වේ. එ නිසා ලක්ෂ්‍යාක්ෂරයන්හි උච්චාවරණ ස්වරුපය හඳුනා ගැනීම වැදගත් ය.

උච්චාවරණ ස්වරුපය

‘අ’ ගබාදය ආකාර දෙකකින් උච්චාවරණය කරනු ලැබේ.

ර, ඩ, ඩ, ස, ඩු, ය යන ගබාදවලට හා ද්‍රව්‍යත්ව වූ රහ හෝ ව්‍යාපෘතියකට රුපුරුව ගබාදයට පූරුව ව හෝ එය සිංහල ‘අ’ ගබාදයට පූරුව උච්චාවරණය වේ. එ නම්, උපමධ්‍ය, පූරුව විකුවිත භූස්ව ස්වරයක් මෙනි. මෙහි දී සිදු වන්නේ දිවේ පූරුව හාගය මුළු රන්දුයෙහි මධ්‍යයට තරමක් පහතින් පිහිටුවා ඒ සමග ම තොල් පැතිර තිබේදී මෙම ස්වරය උච්චාවරණය කිරීම යි.

මරමරම්	(මැරම්)	ගහ
අරම්	(අැරම්)	පිර
මර්ඩ	(මැටට)	අනිත්

(යෝගරාජා සහ ඉදෑම්මල්ගොඩ, 2005:100).

සෞඛ්‍ය පරිසරයන්හි ‘අර’, ‘ගහ’ යන වචනවල ‘අ’ සහ ‘ග’හි ඇති ‘අ’ මෙන් ම, පදදී වරණයේ කේවල ව තැක්හොත් ව්‍යාපෘතියක් සමග යෙදෙන ‘අ’ ගබාදයට හෝ ‘කරත්තය’ යන පදයෙහි ‘ර’හි ඇති ‘අ’ ගබාදය මෙන් හෝ ව්‍යාපෘතියකට පූරුව ව යෙදෙන ‘අ’ ගබාදයට සමාන ව හෝ උච්චාවරණය වේයි. එය අවව, මධ්‍ය එ නම්, දිවේහි මධ්‍ය හාගය මුළු රන්දුයෙහි පහත් ම මට්ටමෙහි තිබේදී උච්චාවරණය වන භූස්ව ස්වර ගබාදයකි. මෙම අක්ෂරයෙහි නිරුපණය සිංහලයෙහි සංවාත් ‘අ’ යන්නට කිසිදු විටෙක අදාළ නො වේ.

මරම් (මරම්)	විතුමය
අරම් (අරම්)	දරමය
පංචු (පංචු)	පංගුව (එහිම, 100).

'ඉ' ගබාධය පද මුල, පද මධ්‍ය හා පද අග යන සියලු ම පරිසරයන්හි යෙදෙන අතර එහි උච්චාරණය දෙපරිදී වේ.

ඉ, නෑ, ගා, මූ සහ ස්වරයකට පූර්ව වශයෙන් හා තනි අ යන ගබාධවලට පූර්ව එය (ඉ) උච්චා, මධ්‍ය, විකුවිත ගබාධයක් වශයෙන් විකුවිත 'ඉ' හෝ ආකුවිත 'ඉ' ගබාධයකට සමානාකාරයෙන් උච්චාරණය වේ.

இறக்கம்	(இ(ඉ)ක්කම්)	බැටුම
இடம்	(இ(ඉ)ච්ම්)	ස්ථානය
இணக்கம்	(இ(ඉ)ණක්කම්)	එකග බව, සමගිය

(යෝගරාජා සහ ඉද්දමල්ගොඩ, 2005:101).

සෙසු සියලු ම පරිසරයන්හි සිංහලයෙහි 'ඉර', 'ඉත්තැවා' යන තන්හි ඇති 'ඉ' ගබාධයට සමාන ලෙසින් උච්චාරණය කෙරේ. එනම්, දිවේ පූර්ව හාගය රඳ තල්ල දෙසට සම්පූ ව ගෙන ගොස් තොල් පතුරුවා උච්චාරණය කරන උච්චා, පූර්ව පූසට ස්වරයකි.

இரக்கම්	(இරක්කම්)	කරුණාව
இனම්	(இනම්)	ජාතිය
இலக்கම්	(இලක්කම්)	ඉලක්කම (ඉහිම,101).

'ඉ' ගබාධය ගබාධ දෙකක් නියෝජනය කරයි.

කිසියම් පදයක මුළුන් කේවල ව හෝ වංශ්‍යනයකට හෝ අන්තර්ගත වන විට එය සිංහලයේ 'ඉ' ස්වරයට සමාන උච්චා, අපර, සංකුවිත ලෙසින් උච්චාරණය වේ. එ නිසා 'ඉ' උච්චාරණයේ දී දිවේ පසුපස කොටස මඟු තල්ල සම්පූ ඉස්සෙන බවත්, තොල් රවුම් වීමත් සිදුවෙයි.

உரல்	(உரல්)	வ.ஙைசිය
உலகம்	(உலகම්)	லேங்கය

(යෝගරාජා සහ ඉද්දමල්ගොඩ, 2005:102).

වෙනත් වචනයක ප්‍රමා තො වන වර්ණයක යෙදෙන විට එය උච්චා, මධ්‍ය, විකුවිත ලෙස 'ඉ' සහ 'ඉ' අතර ගබාධයක් මෙන් උච්චාරණය වේ. 'ඉ' විකුවිත ගබාධයෙන් හෝ 'ඉ' ආකුවිත ගබාධයෙන් හෝ මෙය නිපදවිය හැකි ය.

உப்பு	(உப்ப්පු(ය)) ²	ப්‍රණා
உடுப்பு	(உடுப්பු(ය)) ²	அடුම (ඉහිම,102).

லක්ෂ්‍යාක්ෂර ගබාධ්ච්චාරණය පිළිබඳ විවිධ මත

‘අ’, ‘ඉ’ සහ ‘එ’ උච්චාචාරණ ස්වරුපය ඉහත සඳහන් ආකාරයට දක්වා හැකි වුව ද පොදුවේ මහාචාර්ය එස්.ඒස්. ගෝගරාජා, මහාචාර්ය ඩ්බ්.ඒස්. කරුණාතිලක, මහාචාර්ය එම්ස් ඩ්බ්. ගෙයර්, මහාචාර්ය එස්. සුජීන්දිරරාජා, මහාචාර්ය එස්. තිල්ලෙලනාදන්, පූජ්‍ය ජී.ඩු. පෙර්ඩ්, අධ්‍යක්ෂින ජයකොච්චි, පූජ්‍ය වරකාවැහැර ධම්මපාල හිමි සහ පූජ්‍ය කදුරුගමුවේ නාගිත හිමි ආදි විද්‍වතුන් ඒ පිළිබඳ විවිධ අදහස් දක්වා ඇති අදහස්වල ඒකමානීය නො වන බවක් විද්‍යමාන වේ.

ඒ අනුව දම්ම භාජාවහි ‘අ’ (A) ගබඳයෙහි උච්චාචාරණය පිළිබඳ දක්වා ඇති අදහස් හා මත පහත පරිදි වේ.

පර්යේෂකයා	මතය
මහාචාර්ය එස්.ඒස්.ගෝගරාජා - මත 02ක් දක්වයි.	ර , න , ල , ස , ග , ය ගබඳවලට පෙර, ර ගබඳය ද්විත්ව වීමේ ද හා ර ගබඳයට පසු ව ව්‍යාපෘත්‍යායක් යෙදෙන විට සිංහලයෙහි ‘ඇ’ මෙන් උච්චාචාරණය කෙරේ. සිංහලයෙහි ‘ඇ’ සහ ‘ඒ’ ගබඳ දෙකට අතරමැදි තත්වයක් නියෝජනය කරයි.
කදුරුගමුවේ නාගිත හිමි	සිංහලයෙහි ‘ඇ’ සහ ‘ඒ’ ගබඳ දෙකට අතරමැදි තත්වයක් නියෝජනය කරයි.
මහාචාර්ය එස්.සුජීන්දිරරාජා - මත 03ක් දක්වයි.	සිංහලයෙහි ‘ඇ’ සහ ‘ඒ’ ගබඳ දෙකට අතරමැදි තත්වයක් නියෝජනය කරයි. ර , න , ල , ස , ග යන අක්ෂරවලට මූලින් ඇති ආ ‘ඇ’ ලෙස උච්චාචාරණය වේ. ද්විත්ව වූ රහ ගබඳවලට පෙර යෙදෙන ආ ගබඳය ද ‘ඇ’ ලෙස උච්චාචාරණය වේ.
මහාචාර්ය ච්‍ර්.ඒස්.කරුණාතිලක	සිංහලයෙහි ‘ඇ’ සහ ‘ඒ’ ගබඳ දෙකට අතරමැදි තත්වයක් නියෝජනය කරයි.
මහාචාර්ය එම්ස්.ගෙ යර්	එම
මහාචාර්ය එස්. තිල්ලෙලනාදන් - මත 02ක් දක්වයි.	ර , න , ල , ස , ග යන අක්ෂරවලට මූලින් ඇති ආ ‘ඇ’ ලෙස උච්චාචාරණය වේ. ද්විත්ව වූ රහ ගබඳවලට පෙර යෙදෙන ආ ගබඳය ද ‘ඇ’ ලෙස උච්චාචාරණය වේ.
පූජ්‍ය වරකාවැහැර ධම්මපාල හිමි	ආ (ආනා) ලෙස දක්වන මුත් විශේෂ ගබඳ උච්චාචාරණයක් නො දක්වයි.

අබේසිංහ ජයකොචි - මත 02ක් දක්වයි.	<p>ර , න , ඩ , ස , ග යන අක්ෂරවලට මූලින් ඇති අ 'ඇ' ලෙස උච්චාරණය වේ.</p> <p>ද්විත්ව වූ රහ ගබ්දවලට පෙර යෙදෙන ආ ගබ්දය ද 'ඇ' ලෙස උච්චාරණය වේ.</p>
----------------------------------	----------------------------------------------------------------------------------------------------------------------------------------------

'ඉ' (i) ගබ්දයෙහි උච්චාරණය පිළිබඳ දක්වා ඇති අදහස් සහ මත පහත පරිදි වේ.

පර්යේෂකයා	මතය
මහාචාර්ය එස්.ජේ.යෝගරාජා - මත 02ක් දක්වයි.	<p>උ , නෑ , ගා , ඡ යන ව්‍යුහයන් අක්ෂරවලට සහ ස්වරයකට පෙර හා තනි රු යන ගබ්දයට පෙර I ලෙස උච්චාරණය වේ.</p> <p>උ , නෑ , ගා , ඡ යන ව්‍යුහයන් අක්ෂරවලට සහ ස්වරයකට පෙර හා රු කේවලව යෙදෙන විට I ලෙස උච්චාරණය වේ.</p>
කදුරුගමුවේ නාගිත හිමි	<p>උ , නෑ , ගා , ඡ යන ව්‍යුහයන් අක්ෂරවලට සහ ස්වරයකට පෙර හා තනි රු යන ගබ්දයට පෙර I ලෙස උච්චාරණය වේ.</p>
මහාචාර්ය එස්.පුස්තින්දිරරාජා - මත 02ක් දක්වයි.	<p>උ , නෑ , ගා , ඡ, එං ගබ්දවලට පෙර ඇති 'ඉ' I ලෙස උච්චාරණය වේ.</p> <p>උ , නෑ , ගා , ඡ සහ ස්වරයකට පූර්ව වශයෙන් හා තනි රු යන ගබ්දවලට පූර්ව ව එය උච්චාරණය වේ.</p>
මහාචාර්ය එස්.චිං.එස්.කරුණාතිලක	එම
මහාචාර්ය ජේම්ස් ඩී.ගෙයර්	එම
මහාචාර්ය එස්.තිල්ලෙලනාද්නී	<p>උ, නෑ, ගා, ඡ, එං ගබ්දවලට පෙර ඇති 'ඉ' I ලෙස උච්චාරණය වේ.</p>
පූජ්‍ය වරකාවැජැර ධම්මපාල හිමි	ඇ (රෝනා) ලෙස දක්වන මූල් විශේෂ ගබ්ද උච්චාරණයක් තොදක්වයි.
අබේසිංහ ජයකොචි	<p>උ, නෑ, ගා, ඡ, එං ගබ්දවලට පෙර ඇති 'ඉ' I ලෙස උච්චාරණය වේ.</p>

'උ' (U) ගබ්දයෙහි උච්චාරණය පිළිබඳ දක්වා ඇති අදහස් සහ මත පහත පරිදි වේ.

පර්යේෂකයා	මතය
මහාචාර්ය ඒස්.ජේ.යෝගරාජා - මත 05ක් දක්වයි.	<p>වවනයක මුළු 'ල' ලෙස උච්ච්චාරණය වේ.. වවනයක මුළු 'ල', 'ලා', 'ම්', 'ම් යන ගබා යෙදී පද මධ්‍යගත ව හා පදන්ත ව ද එය [ය] උච්ච්චාරණය වේ.</p> <p>වවනයක පළමු වර්ණයේ කේවල ව හෝ ව්‍යුංජනයකට අන්තර්ගත ත ජ සිංහලයෙහි 'ල' ගබාය මෙන් ද සෙසු සියලු තැන්හි දී එය 'ඉ-ල' යන ගබාවලට අතරමැදි තත්වයක් දරන [ය] ලෙස ද උච්ච්චාරණය වේ.</p> <p>වවනයක මුළු 'ල', 'ලා', 'ම්', 'ම් හැර සෙසු ස්වරයක් පදන්දේ යෙදී ඉන් පසු ව වවනයක මැද වවනාන්තයේ 'ල' ගබාය යෙදුණහොත් එය එ ලෙස උච්ච්චාරණය වේ.</p>
කදුරුගමුවේ නාගිත හිමි	<p>වවනයක පළමු වර්ණයේ කේවල ව හෝ ව්‍යුංජනයකට අන්තර්ගත ව ම සිංහලයෙහි 'ල' ගබාය මෙන් ද සෙසු සියලු තැන්හි දී එය 'ඉ-ල' යන ගබාවලට අතරමැදි තත්වයක් දරන [ය] ලෙස ද උච්ච්චාරණය වේ.</p>
මහාචාර්ය ඒස්.සුසින්දිරරාජා - මත 03ක් දක්වයි.	<p>වවනයක පළමු ව්‍යුංජනය වශයෙන් යෙදුණු විට සිංහලයෙහි 'ල'වලට සමාන ව උච්ච්චාරණය වේ.</p> <p>වවනයක පළමු වර්ණයේ යෙදෙන විට සිංහල 'ල' ගබායට සමාන උච්ච්චාරණය වේ.</p> <p>වෙනත් වර්ණයකට යෙදෙන විට එය උච්ච්චාරණය වේ.</p>
මහාචාර්ය ඒස්. ඩිඩ්.එස්.කරුණාතිලක - මත 02ක් දක්වයි.	<p>වවනයක පළමු වර්ණයේ යෙදෙන විට සිංහල 'ල' ගබායට සමාන උච්ච්චාරණය වේ.</p> <p>වෙනත් වර්ණයකට යෙදෙන විට එය උච්ච්චාරණය වේ.</p>
මහාචාර්ය ඒස්. ඩිඩ්.ගෙයර	එම
මහාචාර්ය ඒස්. තිල්ලෙනාදන්	වවනයක පළමු ව්‍යුංජනය වශයෙන් යෙදුණු විට සිංහලයෙහි 'ල'වලට සමාන ව උච්ච්චාරණය වේ.

පූජ්‍ය වරකාවැහැර ධම්මපාල හිමි	ඉ (ලංතා) ලෙස දක්වන මුත් විශේෂ ගබඳ උච්චාරණයක් නො දක්වයි.
අබේසිංහ ජයකොචි	වචනයක පළමු ව්‍යුංජනය වගයෙන් යෝදුණු විට සිංහලයෙහි 'උ'වලට සමාන ව උච්චාරණය වේ.

දත්ත විශ්ලේෂණය

ඉහත විවිධ මත ඒ ආකුයෙන් අදාළ ගබඳ පිළිබඳ ඇති විවිධ මත පිළිබඳ විශ්ලේෂණය කිරීම මෙහි දී සිදු වේ.

ඒ අනුව යාපනය උපභාෂාවෙහි 'ඇ' ගබඳයෙහි උච්චාරණ ස්වරුප ද්වයක් පිළිබඳ මහාවාර්ය එස්.ංඩ්. යෝගරාජා දක්වා ඇත. (යෝගරාජා, 1998, 2005: 100, 05) එහෙත්, ඒ පිළිබඳ ගුන්ථ දෙකක දී ඔහු දක්වා ඇත්තේ මත දෙකකි.

1. සිය 'භාෂණ දම්ල' යන ගුන්ථයෙහි ඔහු දක්වන ආකාරයට ර, න, ල, ඕ, ගු, ය යන ගබඳවලට පෙරත්, ර ගබඳය ද්වීත්ව වීමෙදිත්, ර ගබඳයට පසු ව ව්‍යුංජනයක් යෙදෙන විටත් ආ සිංහලයෙහි 'ඇ' මෙන් උච්චාරණය කරනු ලැබේ (යෝගරාජා සහ ඉදේමල්ගොඩ, 2005: 100).

2. එසේ ම, එය නිශ්චිත ව සිංහලයෙහි 'ඇ' මෙන් නො ව 'ඇ' සහ 'එ' ගබඳ දෙකට අතරමැදි තත්වයක් නියෝජනය කරන බව ඔහු 'දෙමළ භාෂා ප්‍රවේශය' නම් ගුන්ථයේ දී දක්වයි. මෙම අදහස 'භාෂණ දම්ල' යන ගුන්ථයෙහි දක්වා නොමැත (යෝගරාජා සහ නාගිත හිමි, 1998 : 04).

මහාවාර්ය එස්. සුඩින්දීරාජා, මහාවාර්ය බ්ලි. එස්. කරුණාතිලක සහ ජේම්ස් බ්ලි. ගෙයර යනාදිපු ද 'ව්‍යුචභාර දම්ල භාෂා ප්‍රවේශය නම් ගුන්ථයේ දී' එය සිංහලයෙහි 'ඇ' සහ 'එ' ගබඳ දෙකට අතරමැදි තත්වයක් නියෝජනය කරන බව දක්වති. (සුඩින්දීරාජා සහ තවත් අය, 1999: කං) එහෙත්, මහාවාර්ය එස්. තිල්ලෙලනාදන්, එස්. සුඩින්දීරාජා සහ අබේසිංහ ජයකොචි යනාදිපු 'කරන දෙමළ බස' යන ගුන්ථයෙහි දී ර, න, ල, ඕ, ගු, ය යන අක්ෂරවලට මුළින් ඇති ආ 'ඇ' ලෙස උච්චාරණය කරන බව දක්වති. ඒ අනුව එහි 'ය' ව්‍යුංජන අක්ෂරය පිළිබඳ දක්වා නොමැත. එසේ ම, ඩුදෙක් අ ගබඳයට පමණක් නො ව ද්වීත්ව වූ අඟ ගබඳවලට පෙර යෙදෙන ආ ගබඳය ද 'ඇ' ලෙස උච්චාරණය වන බව දක්වති. (තිල්ලෙලනාදන් සහ තවත් අය, 2007: xxv). ඒ අනුව මහාවාර්ය යෝගරාජා සහ මහාවාර්ය සුඩින්දීරාජා යන උගෙන් ගුන්ථ දෙකක දී මත දෙකක් ද පළ කරන බව පෙනේ. එසේ ම, ජාත්‍යන්තර ගබඳ ශික්ෂා හෝඩියෙහි ආ අක්ෂරයට සම්බන්ධ [ඥ] ගබඳය පමණක් පෙන්නුම් කළ ද 'ඇ' ගබඳයෙහි ගබඳනු දෙකක් දක්වා නොමැත.

ඒ අනුව සම්මත යැයි සැලකෙන යාපනය දෙමළ උපභාෂාවෙහි පමණක් නො ව පොදු ගබඳ වර්ගීකරණය තුළ පවා 'ඇ' ගබඳයෙහි උච්චාරණය පිළිබඳ එකමතික බවක් විද්‍යමාන නො වන බව පැහැදිලි ය.

‘ඉ’ ගබළය ල, සා , ගා , මූ යන ව්‍යෙන අක්ෂරවලට සහ ස්වරයකට පෙර භා තනි රු යන ගබළයට පෙර I ලෙස උච්චාරණය වන බව මහාචාර්ය එස්.පේ. යෝගරාජා දක්වා ඇත (යෝගරාජා සහ නාගිත හිමි, 1998: 13). එහෙත්, ‘භාෂණ දෙමළ’ නම් ගුන්පයේ දී ඔහු දක්වා ඇත්තේ රු ගබළයට පෙර වශයෙන් නො ව, කේවල ව යෙදෙන විට I ලෙස උච්චාරණය වන බව සි (යෝගරාජා සහ ඉද්දමල්ගොඩ, 2005: 101). ඒ අනුව මහාචාර්ය යෝගරාජා ගුන්ප දෙකක දී ‘ඉ’ උච්චාරණය පිළිබඳ මත දෙකක් පල කර ඇති බව පෙනේ. එසේ ම, මහාචාර්ය එස්. සුසින්දිරරාජා, එස්. තිල්ලෙලනාදන් සමග එක් ව ලියන ලද ‘කථන දෙමළ බස’ නම් ගුන්පයේ දී තුදෙක් ල, සා, ගා, මූ නම් ගබළයට පමණක් නො ව බිත ගබළයට පෙර ඇති ලද I ලෙස උච්චාරණය වන බව දක්වයි (තිල්ලෙසිනාදන් සහ තවත් අය, 2007: xxvi). නැවත ඔහු ‘ව්‍යවහාර දෙමළ භාජා ප්‍රවේශය’ නම් වූ ගුන්පයේ දී තනි අට පෙර ඇති ‘ඉ’ ගබළය I ලෙස උච්චාරණය වන බව දක්වයි (සුසින්දිරරාජා සහ තවත් අය, 1999: xxi) ඒ අනුව ‘ඉ’ ගබළයෙහි එක් ගබළනුවක් වශයෙන් සැලකෙන හි උච්චාරණය පිළිබඳ ව එකමතික තිරණයක් නොමැති බව විද්‍යාමාන වේ.

එසේ ම ‘ඉ’ ගබළයෙහි උච්චාරණ ස්වරුපය පිළිබඳ ද එකමතික බවක් නොමැත. ඒ අනුව මහාචාර්ය එස්. පේ. යෝගරාජා සිය ‘භාෂණ දෙමළ’ නම් ගුන්පයෙහි දී C ගබළයෙහි උච්චාරණ විධි ආකාර තුනකින් දක්වා ඇත (යෝගරාජා සහ ඉද්දමල්ගොඩ, 2005: 101). ඒ ‘ඉ’, [u], [y]Z වශයෙනි. එහෙත්, ඔහු ‘දෙමළ භාජා ප්‍රවේශය’ නම් ගුන්පයේ දී දක්වා ඇත්තේ [u] භා [y] වශයෙන් එහි උච්චාරණ විධි ද්වයක් පමණි. (යෝගරාජා සහ නාගිත හිමි, 1998: 15). එස්. සුසින්දිරරාජා, බඩි. එස්. කරුණාතිලක සහ ජේමිස් බඩි. ගෙයර ආදින් ද දක්වන්නේ ඉ ගබළයෙහි උච්චාරණ ප්‍රහේද දෙකක් පමණි (එස්. සුසින්දිරරාජා සහ තවත් අය, 2000 : xx). එසේ ම, මහාචාර්ය එස්. සුසින්දිරරාජා, එස්. තිල්ලෙලනාදන් සහ අබේසිංහ ජයකොට් යන උගතුන් ‘දෙමළ කථන බස නම් ගුන්පයේ දී ‘ඉ’ ගබළයෙහි උච්චාරණය ආකාර දෙකකින් යුත්ත වන බව දක්වා ඇත (තිල්ලෙලනාදන් සහ තවත් අය, 2007: xxvii).

ඒ අනුව ‘ඉ’ ගබළයෙහි උච්චාරණය පිළිබඳ මහාචාර්ය එස්. පේ. යෝගරාජා එක මතයක් ද එස්. සුසින්දිරරාජා වැන්ත්වුන් තවත් මතයක් ද ප්‍රකාශ කරන බව පැහැදිලි ය. එසේ ම, මහාචාර්ය එස්.සුසින්දිරරාජා, එස්. තිල්ලෙලනාදන් සහ අබේසිංහ ජයකොට් ‘දෙමළ කථන බස’ නම් ගුන්පයේ දී එය වවනයක පළමු ව්‍යෙනය වශයෙන් යෙදුණු විට සිංහලයෙහි ‘ඉ’ ගබළයට සමාන ව උච්චාරණය වන බව දක්වයි (එම, xxvii). එසේ ම, මහාචාර්ය එස්.පේ. යෝගරාජා සිය ‘භාෂණ දෙමළ’ නම් ගුන්පයේ දී වවනයක මුළ ‘ඉ’ ගබළය උච්චාරණය වන බවත්, වවනයක මුළ ‘ඉ’, ‘ඉළ’, ‘ඉ’, ‘ඉළ’ යන ගබළ යෙදී පද මධ්‍යගත ව භා පදන්ත ව ද ‘ඉ’ ගබළය යෙදී ඇතිවිට එය [y] උච්චාරණය වන බවත් දක්වයි (යෝගරාජා සහ ඉද්දමල්ගොඩ, 2005: 101). එහෙත්, ‘දෙමළ භාජා ප්‍රවේශය’ නම් ගුන්පයේ දී ඔහු දක්වන්නේ වවනයක පළමු වර්ණයේ කේවල ව හෝ ව්‍යෙනයකට අන්තර්ගත ව ඉ සිංහලයෙහි ‘ඉ’ ගබළය මෙන් උච්චාරණය වන බවත්, සෙසු සියලු තැන්හි දී එය ‘ඉ-ඉ’ යන ගබළවලට

අතරමැදි තත්ත්වයක් දරන [ය] ගබාය නියෝජනය කරන බවත් ය (යෝගරාජා සහ නාගිත හිමි, 1998: 09-11).

එම අනුව මහාචාර්ය එස්.ඩේ. යෝගරාජා [ය] ගබායෙහි උච්චාචාරණය පිළිබඳ ඒකමතික බවක් ප්‍රකාශ නො කරන බවත්, අවස්ථා දෙකක දී ආකාර දෙකකින් එය විශ්‍රාජන කරන බවත් විද්‍යාමාන වේ. එමන් ම, වචනයක මූල 'උ, උ, ඔ, ඔ' හැර සෙසු ස්වරයක් පදනියේ යෙදී ඉන් පසුව වචනයක මැද වචනාන්තයේ 'උ' ගබාය යෙදුණෙහාත් එය I ලෙස උච්චාචාරණය වන බව දක්වා ඇත (යෝගරාජා සහ ඉදෑමල්ගොඩ, 2005: 101). මෙම ගබාය පිළිබඳ මහු දක්වන අදහස ගැටුපු සහගත ය. හේතුව මහු මූලික අක්ෂරයෙන් නියෝජනය වන ගබා දෙකින් එකක් වශයෙන් නැතහාත් 'ඉ'හි එක් ගබානුවක් වශයෙන් ද I සඳහන් කර තිබේ ය. එහි දී 'ඉ' ගබාය T, ū, ū, මූ සහ ස්වරයකට පෙර නා තති අ යන ගබායට පෙර I ලෙස උච්චාචාරණය වන බව මහු දක්වයි (යෝගරාජා සහ ඉදෑමල්ගොඩ, 2005: 101). ජාත්‍යන්තර ගබා ඕක්ෂා හෝඩියෙහි ස්වර වර්ගිකරණයෙහි කිසිදු තැනක ගබානු දෙකකට එක් සංකේතයක් දක්වා නොමැත. එ නිසා මහාචාර්ය යෝගරාජා ඔ සහ මූ ගබා දෙක ම නියෝජනය සඳහා දක්වන I ගබානුව එක් ගබාමලයක ගබානුවක් විය යුතු ය. එය වෙනස් වූ ගබාම දෙකක ගබානු දෙකක් නියෝජනය කිරීම සඳහා දක්වා තිබේ ගැටුපු සහගත ය.

සමාලෝචනය

ඉහත දක්ත විශ්ලේෂණය මගින් පැහැදිලි වන්නේ දෙමළ හාඡාවෙහි ලක්ෂ්‍යාක්ෂරයන්හි උච්චාචාරණ ස්වරුපය පිළිබඳ ඒකමතික තිරණයක් නොමැති බව යි. එක ම ලේඛකයා වුව ද අවස්ථා දෙකක දී එකම ගබාය පිළිබඳ විවිධාකාරයෙහි අදහස් දක්වා ඇති බව පෙනේ. අදාළ ගබා හඳුනා ගැනීමත්, එහි විස්තාතිය පිළිබඳ දක්වා ඇති මතයන්හි පරස්පරතා ඇති බවත් පෙනේ. එ නිසා නිශ්චිත හාඡා සැලසුම්කරණයක් මස්සේ මේ පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් බව කිව යුතු යි.

ආන්තික සටහන්

1. මහාචාර්ය එස්.ඩේ. යෝගරාජාසිය 'කරන දම්ල' නම් ගුන්රයේ දී 'උ' ගබායෙහි උච්චාචාරණය පිළිබඳ ඒකමතික තිරණයක් නොමැති බව යි. එක ම ලේඛකයා වුව ද අවස්ථා දෙකක දී එකම ගබාය පිළිබඳ විවිධාකාරයෙහි අදහස් දක්වා ඇති බව පෙනේ. අදාළ ගබා හඳුනා ගැනීමත්, එහි විස්තාතිය පිළිබඳ දක්වා ඇති මතයන්හි පරස්පරතා ඇති බවත් පෙනේ. එ නිසා නිශ්චිත හාඡා සැලසුම්කරණයක් මස්සේ මේ පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් බව කිව යුතු යි.
2. මහාචාර්ය එස්.ඩේ. යෝගරාජා ජ ගබායෙහි උච්චාචාරණය පිළිබඳ ස්වරුපය මෙම සංකේතය මගින් දක්වයි. එයද ජාත්‍යන්තර ගබා ඕක්ෂා හෝඩියෙහි ස්වර වර්ගිකරණ ලැයිස්තුවෙහි අන්තර්ගත නො වේ.

ආක්‍රිත ගුන්ථ නාමාවලිය

කදුරුගමුවේ නාගිත හිමි (පරි) .., (2010). ව්‍යවහාර දෙමළ භාෂා ප්‍රවේශය. කැලණිය: විද්‍යාලංකාර ප්‍රකාශන.

තිලලෙලනාදන් එස්. සහ තවත් අය., (2007). කථන දෙමළ බස. කොළඹ: රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව.

බම්පාල හිමි, වරකාවැනුර., (2000). දෙමළ ව්‍යාකරණ විමර්ශනය. දිවුලපිටිය : සරස්වතී ප්‍රකාශන.

යෝගරාජා, එස්.ඒස් සහ කදුරුගමුවේ නාගිත හිමි., (1998). දෙමළ භාෂා ප්‍රවේශය : ගබඳ සහ අක්ෂර. කැලණිය : දිරෝග ප්‍රකාශක.

යෝගරාජා, එස්.ඒස් සහ කුමාරි ඉද්දමල්ගොඩ., (2005). භාෂණ දෙමළ. කොළඹ : ජාතික ඒකාබද්ධතා වැඩසටහන් ඒකකය.